



ගෝලීය ශ්‍රී ලාංකික සංසදය GLOBAL SRI LANKAN FORUM

Executive Committee

MIDDLE EAST | EUROPE | AUSTRALIA | NORTH AMERICA

17 පෙබරවාරි 2019,

අතිගරු මෛත්‍රීපාල සිරිසේන,
විධායක ජනාධිපතිතුමා,
කොලඹ 01

ගරු ජනාධිපති තුමනි,

අද්මිරාල් වසන්ත කරන්තාගොඩ සිරභාරයට ගැනීමෙන් වැළකීම සහ බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාවේ ඊනියා අවශ්‍යතා ඉටු නොකිරීම

2019 මාර්තු මස ජීනීවා සමුලුවට සමගාමීව, බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව සහ දේශ ද්‍රෝහී දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා රණ විරුවන් දඩයම් නවතා දැමීමට වහාම මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තවද, මෙම පටු අරමුණ වෙනුවෙන් අද්මිරාල් වසන්ත කරන්තාගොඩ බිලි දීමට සුදනම් වන බව දැන ගනීමට ලැබී ඇත. මෙම චෝදනාද ඉදිරිපත් කරනු ලබන්නේ 2015දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවට සම අනුග්‍රහයෙන් ඉදිරිපත්කර සම්මත කරගන්නා ලද සාපරාධී මනුෂ්‍ය ඝාතන, බලහත්කාරයෙන් පැහැරගෙන යෑම සහ කෲර වදහිංසා පැමිණවීම යන යුධ අපරාධ චෝදනා තහවුරු කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා වෙනුවෙනි.

මෙම තහවුරු කිරීම් සඳහා හමුදාව තුළ පැහැරගැනීම්, වදබන්ධන පැනවීම් සහ අතුරුදහන්කරවීම් පිළිබඳව හමුදාව තුලින්ම සාක්ෂි සැපයීම සහ පාපොච්චාරණය කිරීම් අවශ්‍යවන අතර මේ සිදුවෙමින් පවතින්නේ එම ක්‍රියාදාමයයි. මේ සඳහා මූලික සාක්ෂි පෙර වැරදිවලට හසුව ඇප පිට මුදාහැර ඇති නිලධාරීන් මගින් ගොඩනගාගෙන ඇති අතර නීතියෙන් රැකිය යුතු රනවිරුවන් දඩයම් කිරීම සහ සැබෑ අපරාධකරුවන් නීතියෙන් ගැලවීමට යොදාගන්නා මෙවලමක් බවට පත්වී ඇත.

මෙම තොරතුරන් සමගින් ලාංකික ජනතාව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් රජය පිලිබඳව මහත් කලකිරීමකට සහ කනගාටුවට පත්ව ඇති බව සඳහන් කිරීමට කැමත්තෙමු.

රට බේරා ගත් රණ විරුවන්ට මෙලස සලකීම අප තරයේ හෙලා දකිමු.

රට දැය සමයට ආදරය කරන නායකයකු සහ ශ්‍රී ලංකාවේ විධායක බල තල දරා සිටින ජනාධිපති ලෙස ඔබ රටේ ජනතාවගේත්, රට බේරා ගත් රන විරුවන්ගේත් ආරක්ෂාව තහවුරු කරනු ඇති බව අප තරයේ විශ්වාස කරමු.

මෙයට

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය - විධායක සභාව

යසස් ධර්මදාස
ගරු ලේඛම් - විධායක සභාව

එරික් මාකේවිට
සභාපති - ස්විස්ටර්ලන්ත

සේනක රාජපක්ෂ
සභාපති - පෝලන්තය

හර්ෂ පෙරේරා
සභාපති - ඕස්ට්‍රේලියාව

ලලිත් ජ්‍යෙමලාල්
සභාපති - අයර්ලන්තය

ප්‍රසන්න ජයමාන්න
සභාපති මහා බ්‍රිතාන්ය

නුවන් බැල්ලන්තුඩාව
නේවාසික නියෝජිත - ශ්‍රී ලංකාව